

# රිච්මන්ඩ් විද්‍යාලය - ගාල්ල

අවසාන වාර පරීක්ෂණය - 2018 ජූනි / ජූලි  
33 ගිණුම්කරණය - II පත්‍රය - කාලය පැය 03

උපදෙස්:

- 1 හා 2 ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න 06කට පමණක් පිලිතුරු සපයන්න.
- ඒ ඒ ප්‍රශ්නවලට අදාළ පෙර වැඩ ඒ ඒ පිලිතුරු සමඟ ඉදිරිපත් කරන්න.

1. විදුලි උපකරණ හා උපාංග අලෙවි කිරීමේ යෙදෙන සීමිත අපිත් පොදු සමාගමේ 2018.03.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර 000	බැර 000
2017.04.01 දිනට දේපල පිරිසත හා උපකරණ පිරිවැයට ඉඩම්	16000	
ගොඩනැගිලි	5000	
මෝටර් රථ	4200	
පරිගණක	600	
2017.04.01 දිනට සමුචිත ක්ෂය		
ගොඩනැගිලි		1500
මෝටර් රථ		1260
පරිගණක		120
විකුණුම්		19300
විකුණුම් පිරිවැය	12000	
වෙළඳ ලැබිය යුතු දෑ	1240	
ගෙවූ ආදායම් බදු	175	
10% බැරකුණ		
කල්බදු තැන්පතු ගිණුම	300	1200
ප්‍රචාරණ වියදම්	200	
2018.03.31 දිනට තොගය (පිරිවැයට)	350	
වෙළඳ ගෙවිය යුතු දෑ		1650
වැටුප් හා වේතන	1800	
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (එකක් රුපියල් 20 බැගින් වූ කොටස් 500000)		10000
ගෙවූ ලාභාංශ	500	
2017.04.01 දිනට ප්‍රත්‍යාගණන සංචිතය		700
2017.04.01 දිනට රඳවාගත් ඉපැයුම් වට්ටම	50	7500
2017.04.01 දිනට අඩමාන ණය වෙන් කිරීම්		120
විකුණුම් කොමිස්	20	100
අධ්‍යක්ෂ ඉන්ධන හා දුරකථන දීමනා	175	
විගණන ගාස්තු	60	
පරිත්‍යාග	30	
මුදල් ශේෂය	895	
බැරකුණ අයිතව		145
	43595	43595

අතිරේක තොරතුරු:

2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිලියෙල කිරීමට පෙර පහත ගැළපීම් කල යුතුය.

- i. 2018.03.31 දිනට තොගයේ ශුද්ධ උප ලබ්ධි අගය රු. 320000කි.
- ii. 2018.03.31 දිනට වෙළඳ ලැබිය යුතු අගයෙන් රුපියල් 80,000.00 ණයගැතියෙකු 2018.04.10 දින බුන්වත් විය. ණය බේරුම් කිරීමේදී එම ණයගැති වටිනාකමින් 50% ක් පමණක් අය කර ගත හැකි බව විශ්වාසය කෙරේ. ඉතිරි ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කිරීමට තීරණය විය.

- iii. සමාගම 2017.10.01 දින තම භාණ්ඩ ප්‍රචාරණය සඳහා ප්‍රචාරණ ආයතනයක් සමඟ වර්ෂ දෙකක් සඳහා ගිවිසුමකට එළඹුණි. එදින වර්ෂ දෙකක් සඳහා ගෙවන ලද රුපියල් 2,00000 වියදුමක් ලෙස ගිණුම්ගත කර ඇත.
- iv. සියළුම දේපළ පිරිසත හා පිරිවැය මත 10% බැගින් සරළ මාර්ග ක්‍රමයට ක්ෂය කල යුතු අතර ඒවා පරිපාලන කටයුතු සඳහා පමණක් භාවිත කෙරේ.
- v. 2017.10.01 දිනට මිල ගන්නා රුපියල් 400000 පරිගණක, ගැණුම් ගිණුමේ වාර්තා කර ඇත.
- vi. 2017.04.10 දින රුපියල් 1 500,000ක් වටිනා යන්ත්‍රයක් වර්ෂ 04ක කාලයක් සඳහා මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ අත්පත් කරගන්නා ලදී. මූලික තැන්පතුව ලෙස රුපියල් 3,00000 ගෙවන ලද අතර එය කල්බදු තැන්පතු ගිණුමට හර කර ඇත. සෑම වසරක් අවසානයේදීම කල්බදු පොලීය රුපියල් 100000 ඇතුළුව රු.400000ක කල්බදු වාරිකයක් ගෙවිය යුතුය. ප්‍රචාරණ වර්ෂයේ ගෙවන ලද කල්බදු වාරිකය බැංකු ණය ගිණුමට හර කර ඇත. බැංකු ණය ලබාගෙන ඇත්තේ 2017.10.01 දිනදීය.
- vii. සමාගම සතු ඉඩම ඉදිරියේ අධිවේගී මාර්ගයක් ඉදි වීම නිසා හා පිවිසුම් මාර්ගයක් නොතිබීම නිසාත් 2018.03.31 දින ඉඩම ප්‍රත්‍යාගණනයෙන් රුපියල් 1000000 ක අලාභයක් ඇති විය. 2015.03.31 දින ඉඩම ප්‍රත්‍යාගණනයෙන් ඇති වූ අතිරික්තය ප්‍රත්‍යාගණන සංචිතයෙහි දැක්වේ.
- viii. ව්‍යාපාරය සතු ගොඩනැගිල්ල 2018.03.31 දින ප්‍රථමවරට රුපියල් 4500000කට ප්‍රත්‍යාගණනය කරන ලදී.
- ix. 2017/2018 ආදායම් බද්ධ රුපියල් 220000කට ලෙස ඇස්තමේන්තු කර ඇත.
- x. සේවක අර්තසාධක අරමුදල සඳහා සේව්‍ය හා සේවක දායකයන් පිළිවෙලින් දළ වැටුප් හා වේතන වලින් 15%ක් සහ 10%ක් වන අතර සේවක භාරකාර අරමුදලට සේව්‍යයාගේ දායකය 3%කි. වැටුප් හා වේතන ගිණුමේ දක්වා ඇත්තේ සේවක දායකය අඩු කල පසු වැටුප වේ.
- xi. 2018.03.31 දින අධ්‍යක්ෂවරු පහත සඳහන් තීරණ ගෙන ඇත.
  - රුපියල් 1,500,000ක ලාභාංශයක් සාමාන්‍ය කොටස් සඳහා ගෙවීමට.
  - රඳවා ගත් ඉපැයුම් වලින් රුපියල් 300000ක් පොදු සංචිතයට මාරු කිරීම.
  - රඳවා ගත් ඉපැයුම් භාවිතා කරමින් සෑම සාමාන්‍ය කොටස් 5කටම 1 බැගින් ප්‍රසාධ නිකිතුවක් කිරීම.

අවශ්‍ය වන්නේ,

ප්‍රසිද්ධ කිරීම සඳහා සීමිත විස්තම් පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන (සටහන්ද ඇතුළුව)

- i. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- ii. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය.
- iii. 2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය.

2. (අ) අතිල් බැසිල් සහ සිසිල් 2:2:1 අනුපාතයට ලාභ අලාභ බෙදා ගනිමින් හවුල්ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී. 2017.03.31 දිනට හවුල් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ප්‍රකාශනය පහත පරිදි වේ.

	(රු000)	(රු000)
ජංගම නොවන වත්කම්		
දේපල පරිසත හා උපකරණ	3800	
සමුච්චිත පක්ෂය	(820)	2980
ජංගම වත්කම්		
තොගය	250	
වෙළඳගැතියේ	750	
අඩමා ණය වෙන් කිරීම්	(150)	
මුදල්	480	1330
		<u>4310</u>
ප්‍රාග්ධන ගිණුම්		
අතිල්	900	
බැසිල්	700	
සිසිල්	800	2400
ජංගම ගිණුම්		
අතිල්	460	

බැසිල් සිසිල	400	1400
	540	
ජංගම වගකීම්		
වෙළඳ ණය හිමියෝ	400	
උපචිත කාර්යාල වියදම්	110	510
		<b>4310</b>

අතිරේක තොරතුරු:

i. 2017.04.01 දින සිසිල් හවු ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. මෙදිනට කීර්ති නාමය රුපියල් 800000කට එකඟ වූ අතර මේ සම්බන්ධයෙන් සියළු ගැලපීම් ප්‍රාග්ධන ගිණුම් තුළින් සිදු කළ යුතුය. මානෙල්ට ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කිරීමටත් එයට වාර්ෂිකව 5%ක පොළියක් ගෙවීමටත් එකඟ විය.

ii. අතිල් සහ බැසිල් හවුල් ව්‍යාපාරය පහත එකඟතා යටතේ දිනටම කරගෙන යාමට එකඟ විය.

(අ) සෑම හවුල්කරුවෙකුටම රුපියල් 120000ක වාර්ෂික වේතනයක් ගෙවීම

(ආ) ගැලපෙන ලද ප්‍රාග්ධන ශේෂය මත 10% වාර්ෂික පොළියක් හිමි වීම.

(ඉ) ලාභාලාභ සමානව බෙදා ගැනීම.

iii. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂයට අදාල මුදල් ගනුදෙනුවල සාරාංශය පහත දැක් වේ.

ලැබීම්	රු.000
ණය ගැති ලැබීම්	5250
ගෙවීම්	
සේවක වැටුප්	400
ණය හිමියන්ට ගෙවීම්	3100
කාර්යාල වියදම්	600
බෙදා හැරීමේ වියදම් (2017.04.01 සිට මාස 15ක් දක්වා)	900
ගැනිලි - අතිල්	240
-බැසිල්	260
සිසිල්ට ගෙවූ ණය පොළිය	75

iv. සියළුම දේපළ පිරිවැය සහ උපකරණ පිරිවැය මත වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.

v. 2018.03.31 දිනට මුදල් හැර ජංගම වත්කම් හා වගකීම්

	රු.000
තොගය	700
ණය ගැතියෝ	500
උපචිත කාර්යාල වියදම්	150
ණය හිමියෝ	100

vi. වර්ෂය අවසානයේ ණය ගැති ශේෂය මත වාර්ෂිකව 20%ක අඩමාන ණය වෙන් කිරීමක් සිදු කිරීම හවුල් ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වේ.

vii. සියළුම ගැනුම් හා විකුණුම් ණය හිමිකම මත සිදු වේ.

අවශ්‍ය වන්නේ

- i. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (විසර්ජනයන්ද ඇතුළුව)
- ii. 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්
- iii. 2018.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ආ) ලාලිතය ව්‍යාපාරය නිශ්පාදනය කරන විශේෂ වර්ගයක මල් පෝච්චි සඳහා එක්තරා කාල පරිච්චේදයක දී පොදු කාර්යය පිරිවැය විභජනය කර ඇති ආකාරය පහත පරිදි වේ.

නිශ්පාදන දෙපාර්තමේන්තුව		සේවා අංශය	
නිමැවුම් (රු)	පින්තාරු (රු)	ගබඩාව (රු)	නඩත්තු අංශය (රු)
505000	600000	105000	70000

අතිරේක තොරතුරු:

(i)

	නිමැවුම්	පින්තාරු	ගබඩාව	නඩත්තු අංශය
ඇස්තමේන්තුගත මුළු යන්ත්‍ර පැය	3000	2000	-	-
නඩත්තු පැය ගණන	5000	3000	-	-
ගබඩා අභියාචනා පත් ගණන	20	30	-	-
සේවක සංඛ්‍යාව	25	15	5	5
ඒකකයක් නිපදවීම සඳහා ගතවන යන්ත්‍ර පැය ගණන	1	1/2	-	-

(ii) ප්‍රාථමික විභජනයේදී පහත ආයතනයන් මග හැරී ඇති බව පසුව සොයාගෙන ඇත.

	රු.
සේවක සුභසාධන වියදම්	100 000
සුපරීක්ෂක වේතන - නිමැවුම්	120 000
පින්තාරු	139 000

(iii) ඒකකයක සෘජු ද්‍රව්‍ය පිරිවැය රු 400ක් ද සෘජු ශ්‍රම පිරිවැය රුපියල් 200ක් ද වන අතර වෙනස් සෘජු වියදම් නොමැත,

අවශ්‍ය වන්නේ,

- පොදු කාර්යය පිරිවැය විෂ්ලේෂණ පත්‍රිකාව
- එක් එක් නිශ්පාදන දෙපාර්තමේන්තුව සඳහා පොදු කාර්යය පිරිවැය අන්තර්ග්‍රහණය කරනු ලබන්නේ යන්ත්‍ර පැය පදනම මත ලෙස සලකා ඒකකයක මුළු පිරිවැය ගණනය කිරීම.
- පොදු කාර්යය පිරිවැය අන්තර් ග්‍රහණය කරනු ලබන්නේ ප්‍රාථමික පිරිවැයෙන් 75%ක් ලෙස සලකා ඒකකයක මුළු පිරිවැය ගණනය කිරීම.

3. (අ) 2018.01.01 දින ජගත් වෙළඳ ව්‍යාපාරයේ ආරම්භක වත්කම් හා වගකීම් පහත දැක් වේ.

	(රු.000)
මෝටර් රථ	1500
ණය ගැතියෝ	270
ලී බඩු හා සවි කිරීම්	95
තොගය	43
බැංකු ශේෂය	137
ණය හිමියෝ	350
උපවිභව මෙහෙයුම් වියදම්	5

2018 ජනවාරි මාසය තුළ සිදු වූ ගනුදෙනු පහත පරිදි වේ.

ගනු දෙනු අංකය	දිනය	ගනුදෙනුව
1	2018.01.05	රු.40 000ක් වටිනා ලී බඩු හා සවි කිරීම් ගන්නා ලදී.
2	2018.01.08	ජගත් සතු රු. 1,25,000.00ක ස්ථාවර තැන්පත් මුදල ව්‍යාපාරයට පවරණ ලදී.
3	2018.01.15	රු.90 000ක් වටිනා භාණ්ඩ තොගයක් මිලදී ගන්නා ලද අතර ඒ සඳහා වෙස් පතක් නිකුත් කරන ලදී.
4	2018.01.17	පිරිවැය රු. 65000ක් වූ භාණ්ඩ තොගයක් රු.80000 විකුණන ලදී. ඒ සඳහා රු.50000ක වෙස් පතක් ලැබුණි. ඉතිරි ණයට විකුණුම් ලෙස සලකන ලදී.
5	2018.01.20	ණය ගැතියන්ගෙන් රු.2,65,000ක මුදලක් ලැබූ අතර රු. 5000ක වට්ටම් දෙන ලදී.
6	2018.01.23	ආරම්භයේ උපවිභව කිබූ මෙහෙයුම් වියදම් ද ඇතුළුව වියදම් සඳහා රු.රු.35,000 මුදලින් ගෙවන ලදී.
7	2018.01.27	ජගත් තම පොද්ගලික අවශ්‍යතාවයක් සඳහා රු. 8000ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලදී.
8	2018.01.30	මෝටර් රථ වාර්ෂිකව 20% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරන ලදී.

අවශ්‍ය වන්නේ,

- i. ඉහත ආරම්භක ශේෂයන් ඇතුළුව සියලුම ගනුදෙනුවල බලපෑම (අගයන් සහිතව) ගිණුම්කරණ සමීකරණය භාවිතා කරමින් පෙන්නුම් කරන්න. අගය වැඩි වන විට (+) ද අගය අඩු වන විට (-) ලකුණ ද සංඛ්‍යාව ඉදිරියෙන් භාවිතා කරන්න.

(මේ සඳහා පහත ආකෘතිය භාවිතා කරන්න)

ගනුදෙනු අංකය	වත්කම්					වගකීම්	නිමිකම්
	මෝටර් රථ	ලී බඩු හා සවි කිරීම්	තොගය	ණය ගැතියෝ	බැංකු		

- ii. ශුද්ධ වත්කම් පදනම මත 2018 ජනවාරි මාසය සඳහා ලාභය හෝ අලාභය ගණනය කරන්න.
- iii. 2018 ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

4. (අ) ලී වලින් මල් පෝච්චි වර්ගයක් නිර්මාණය කරන ඉදුම්න ව්‍යාපාරයේ 2018.03.31 දිනෙන් අවසන් කාර්තුවේ තොරතුරු සමහරක් පහත පරිදි වේ.

i. <u>වත්කම්</u>	2018.01.01	2018.03.31
	(රු.000)	(රු.000)
යන්ත්‍ර සහ උපකරණ	100,000	90,000
ලී තොගය	10,000	8,800

ii. <u>මුදල් ගෙවීම්</u>	
ලී මිලට ගැනීම්	66,000
නිශ්පාදන පොදු කාර්යය පිරිවැය	15,800

- iii. එක් මල් පෝච්චියක් නිශ්පාදනය සඳහා වර්ග අඩි  $\frac{1}{5}$ ක් ලී අවශ්‍ය වේ. කාර්තුව මුල දී රු.200 බැගින් මිල දී ගත් වර්ග අඩි 50 ක ලී තිබූ අතර කාර්තුව තුල දී වර්ග අඩියක් මිලට ගෙන ඇත්තේ රු. 220 බැගිනි.
- iv. ව්‍යාපාරයේ අලු ද්‍රව්‍ය හා නිමි භාණ්ඩ නිකුත් කරනු ලබන්නේ පෙර ඇතුළු පෙර පිට (FIFO) ක්‍රමයට වේ.
- v. එක් මල් පෝච්චියක් නිම කිරීම සඳහා එක් සේවකයකුට රු. 40ක් ගෙවනු ලැබේ.

- vi. කාර්තුව ආරම්භයේදී වැඩ නිම කල මල් පෝච්චි 200ක් තිබූ අතර කාර්තුව අවසානයේදී මල් පෝච්චි 100ක් තිබුණි.
- vii. කාර්තුව තුල යන්ත්‍ර සහ උපකරණ මිලදී ගැනීමක් හෝ විකිණීමක් සිදු කර නොමැත.
- viii. මල් පෝච්චියක විකුණුම් මිල රු.150කි.

අවශ්‍ය වන්නේ,

- i. 2018.03.31 දිනෙන් අවසන් කාර්තුව සඳහා නිශ්පාදන ගිණුම
- ii. 2018.03.31 දිනෙන් අවසන් කාර්තුව සඳහා මල් පෝච්චි විකුණුම් ආදායම්.

(ආ) අංජුගේ ව්‍යාපාරයේ 2018.03.31 දිනට පිළියෙල කල ශේෂ පිරික්සුමේ හර පැත්තට වඩා බැර පැත්ත රු. 16,200කින් වැඩි වී ඇති බව අනාවරණය විය. පසුව පහත දැක්වෙන වැරදි හෙළිදරව් විය.

- i. ගෙවූ රු. 6000ක ප්‍රචාරණ ගාස්තු එම ගිණුමේ සටහන් කර නැත.
- ii. රක්ෂණ ගාස්තු ගිණුමේ ශේෂය වූ රු. 3 200ක ශේෂ පිරික්සුමට ගෙන නැත.
- iii. මෝටර් රථ අළුත්වැඩියා වියදම රු.10 000ක් මෝටර් රථ ගිණුමට හර කර ඇත.
- iv. රු. 2400ක ආපසු යැවීම්, ආපසු යැවීම් ජ'නලයෙහි දෙවරක් සටහන් කර ඇත.
- v. ලද වර්ධම් රු. 1000ක් දුන් වර්ධම් ගිණුමට හර කර ඇත.
- vi. විකුණුම් ජ'නලයේ එකතුව රු.9000ක් අධි ගණනය කර ඇත.

අවශ්‍ය වන්නේ,

- i. ඉහත වැරදි නිවැරදි කිරීම සඳහා ජ'නල් සටහන්
  - ii. අවිනිශ්චිත ගිණුම
5. (අ) බැංකුවේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2018 මාර්තු මාසයේ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

- මාර්තු 01ට ණය හිමි ලෙජරයේ ශේෂයන්

	රු.
අමත්	20,000
වරින්	30,000
ජනිත්	24,000
සුමිත්	16,000

- මාර්තු මාසය සඳහා පිලියෙල කල මූලික පොත් සාරාංශය

ගැනුම් ජර්නලය	
සැපයුම්කරු	වටිනාකම (රු.)
අමත්	75,000
වරින්	60,000
ජනිත්	37,500
	<b>1,72,500</b>

ආපසු යැවුම් ජර්නලය	
සැපයුම්කරු	වටිනාකම (රු.)
අමත්	5,000
	5,000

මුදල් ගෙවීම් ජර්නලය

විස්තරය	මුදල (රු.)	ගැනුම් (රු.)	ණය හිමියෝ (රු.)	විවිධ ගෙවීම් (රු.)
ගැනුම්	40,000	40,000		
අමත්	20,000		20,000	
වරින්	10,000		10,000	
ගැනුම්	30,000	30,000		
ගෙවූ ගොඩනැගිලි කුලී	25,000			25,000
සුමිත්	10,000		10,000	
ජනිත්	30,000		30,000	
අමත්	15,000		15,000	
ගෙවූ පොලී	8,000			8,000
ලලිත්	20,000		20,000	
	<b>2,08,000</b>	<b>7,0000</b>	<b>105000</b>	<b>33000</b>

- ලලිත්ගෙන් ණයට ගත් පරිගණකයක් සඳහා ගෙවූ රු. 20,000ක් ණය හිමියන්ට ගෙවීම ලෙස දක්වා ඇත.

අවශ්‍ය වන්නේ,

2018 මාර්තු මාසය සඳහා

- i. ණය හිමි ලෙජරය හා ණය හිමි ශේෂ ලයිස්තුව
- ii. පොදු ලෙජරයෙහි ණය හිමි පාලන ගිණුම (අදාල නිවැරදි කිරීම් සමඟ) සහ ගැනුම් ගිණුම

(ආ) 2017.04.01 දිනට කපිල ව්‍යාපාරයේ දේපළ පිරිසත හා උපකරණවල පිරිවැය හා සමුච්චිත ක්ෂය මෙසේය.

	පිරිවැය(000)	සමුච්චිත ක්ෂය(000)
ගොඩනැගිලි	6500	3250
මෝටර් රථ	4800	2200
යන්ත්‍ර	3000	1500
ලී බඩු	1000	400

- 2017.04.01 දින රු.1250000ක් වැය කර ගොඩනැගිලි නවීකරණය කර ඇත. එමගින් එහි ඵලදායී ජීව කාලය වර්ෂ 20 සිට 25 දක්වා වැඩි විය. සුන් බුන් අගයක් නැත.
- ව්‍යාපාරය සතු මෝටර් රථය 2017.04.01 දින රු.3800000කට ප්‍රත්‍යාගණනය කරන ලදී.
- 2017.04.01 දින ව්‍යාපාරය සතු යන්ත්‍රය රු.1000000කට විකුණන ලදී.

- ලී බඩු සහ කාර්යාල උපකරණ සඳහා සුන් බුන් අගයන් පිලිවෙලින් රු.200000 හා රු.500000ක් වූ අතර ඒවායේ ඇස්තමේන්තුගත පීච කාලය පිලිවෙලින් වසර 20ක් හා 9ක් බැගින් වේ.
- 2017.10.01 දින රු.500000ක කාර්යාල උපකරණ මිල දී ගෙන ඇත.  
අවශ්‍ය වන්නේ,
  - 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වාර්ෂික ක්ෂය වෙන් වෙන්ව
  - මෝටර් රථ ප්‍රත්‍යාගණන ලාභය හෝ අලාභය
  - යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම

-(අ) සීමිත දේවිඤ්ඤ සමාගමේ 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සංක්ෂිප්ත ආදායම් ප්‍රකාශනය හා හිමිකම් වෙනස්වීම් ප්‍රකාශනයේ උද්ධාරයක් පහත දැක්වේ.

රු,000	
<b>ආදායම් ප්‍රකාශනය</b>	
විකුණුම්	20,500
විකුණුම් පිරිවැය	14,000
දළ ලාභය	6,500
වෙනත් ආදායම් (ස්ථාවර තැන්පත් පොළී)	75
මෙහෙයුම් වියදම්	(3,500)
වෙනත් වියදම් ((පරිගණක විකිණීම් අලාභය)	(50)
මූල්‍ය වියදම් (ණය පොළී)	(760)
බදු පෙර ලාභය	2665
ආදායම් බදු	(1,200)
කාලසේදයේ ලාභය	1065

රු,000	
<b>හිමිකම් වෙනස්කම් ප්‍රකාශනය</b>	
	<b>රුදවාගත් ඉපැයුම්</b>
2017.04.01 ශේෂ	540
මුළු විස්තීර්ණ ආදායම	1065
ලාභාංශ	(605)
2018.03.31 දින රුදවා ගත් ඉපැයුම් ශේෂය	1,000

අතිරේක තොරතුරු,

- 2017.04.01 විකුණන ලද පරිගණක වල ධාරණ අගය රු. 1,20,000
- මෙහෙයුම් වියදම් තුළ ඇතුළත් ක්ෂය වටිනාකම රු 300 000කි.
- මූල්‍ය තත්ව ප්‍රකාශනයෙන් උපුටා ගත් ශේෂයන් පහත දැක්වේ.

	රු,000	
	2018.03.31	2017.03.31
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	15500	15000
වර්ණිත කොටස් ප්‍රාග්ධනය	10000	10000
දේපල පිරිසත හා උපකරණ	7700	8000
මුදල් හා මුදල් සමාන දෑ	1440	300
ලැබිය යුතු පොළී	40	50
අනෙකුත් ජංගම වත්කම්	3200	2900
ආදායම් බදු වෙන් කිරීම	150	100
යෝජිත ලාභාංශය	200	250
උචිත ණය පොළී	120	60
අනෙකුත් ජංගම වගකීම්	860	750

- වර්ෂය තුළ දේපල පිරිසත ප්‍රත්‍යාගණනයක් සිදුකර නොමැති අතර 2018.03.31 දින ජායා පිටපත් යන්ත්‍රයක් මිලට ගෙන ඇත.

අවශ්‍ය වන්නේ,

- i. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 070 අනුකූලව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සකස් කිරීම.  
(මෙහෙයුම් ක්‍රියාකාරකම් වකු ක්‍රමයට ඉදිරිපත් කරන්න)

(ආ)පහත සඳහන් තොරතුරු සීමිත බජාජ සමාගමේ 2018 මාර්තු 31 දිනෙන් අවසන් මාසය සඳහා වූ සේවක වැටුප් හා වේතනවලට අදාළ වේ.

සේවකයාගේ අංකය	සේවකයාගේ නම	මූලික වැටුප	වෙනත් දීමනා	අතිකාල දීමනා
0100	සාවිත්‍රී	50,000	20,000	-
0101	කවීන්	30,000	12,000	-
0102	තරිඳු	20,000	8,000	6,000
0103	නිරුඳු	18,000	-	12,000

අතිරේක තොරතුරු,

- i. කවීන්, තරිඳු සහ නිරුඳුගෙන් පිලිවලින් රු.3000, රු.2000, සහ රු. 1500ක් මාසිකව උත්සව අත්තිකාරම් අඩු කර ගනු ලැබේ.
- ii. තරිඳුගේ රුපියල් 6000ක මාසික කල්බඳු වාරිකය හා නිරුඳුගේ රුපියල් 4000ක මාසික බැංකු ණය වාරිකය සමාගම විසින් වැටුපෙන් අඩු කරගෙන එම ආයතනවලට යවනු ලැබේ.
- iii. සේවක අර්ථසාධක අරමුදල් හා භාරකාර අරමුදල් දායකය ගණනය කිරීම සඳහා අතිකාල දීමනා හැර අනෙකුත් සියලුම දීමනා සැලකිල්ලට ගනු ගබන අතර සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකයන් පහත පරිදි වේ.
  - සේව්‍ය දායකය 12%
  - සේවක දායකය 8%
- iv. සේවක භාරකාර අරමුදල සඳහා දායකත්වය 3% කි.
- v. සෑම මාසයකම වැටුප් හා වේතන, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ඊලඟ මාසයේදී ගෙවීම සමාගමේ ප්‍රතිපත්තිය වේ.

අවශ්‍ය වන්නේ,

- 2018 මාර්තු මාසය සඳහා
1. වැටුප් ලේඛනය
  2. වැටුප් හා වේතන පාලන ගිණුම්
  3. උචිත EPF ගිණුම

7. (අ) පාසලක වාණිජ දිනය පැවැත්වීම සඳහා අරමුදල් සපයා ගැනීමට වාණිජ ශිෂ්‍ය සංගමය විසින් ශිෂ්‍ය ගායක ගායිකාවන් යොදවා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කරමින් සිටී.මෙයට අදාලව අපේක්ෂිත ආදායම හා පිරිවැය තොරතුරු පහත පරිදි වේ.

	<u>රු:</u>
ප්‍රවේශ පත්‍රයක මිල	100
එක් ශිෂ්‍යයකු සඳහා සුළු ආහාරයක් සහ වෙනත් වියදම්	30
ටිකට්පත් මුද්‍රණ වියදම්	2000
ලිපිපුවරු වියදම	1000
ශ්‍රවණාගාර කුලී	10000
ප්‍රචාරණ වියදම	2000
ශබ්ද විකාශන අපකරන යන්ත්‍ර සඳහා වියදම	20000



අවශ්‍ය වන්නේ:

- i. ලාභයක් හෝ අලාභයක් නොලබන මට්ටම සඳහා විකිණිය යුතු ප්‍රවේශපත්‍ර සංඛ්‍යාව
- ii. රු.35,000.00ක ලාභයක් ලැබීම සඳහා විකිණිය යුතු ප්‍රවේශපත්‍ර සංඛ්‍යාව
- iii. ප්‍රවේශපත්‍ර 750ක් විකුණන විට ලාභය
- iv. ප්‍රවේශ පත්‍ර 800ක් විකුණන විට රු. 37 000ක ලාභයක් ලබා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍රයක විකුණුම් මිල ලෙස ගියම කල යුතු වයටිනාකම.

(ආ) පාසලක ගුරුවරුන් විසින් පිහිටුවා ගන්නා ලද "ගුරු සෙවන" නම් වූ ගුරු සුභසාධක සංගමයට අදාළව 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තොරතුරු පහත දැක්වේ.

- 2017.04.01 දිනට සංගමය සතුව රු.80000ක මුදල් ශේෂයක් පැවති අතර ඒදිනට සමුච්චය අරමුදල රු.320000 විය.
- 2018.03.31 දිනට සංගමයේ සාමාජිකයන් 124ක් සිටි අතර එක් අයෙකුගේ මාසික සාමාජික ගාස්තුව රු. 200කි. ගිණුම් වර්ෂය තුළ බැඳවා ගත් හා ඉවත්ව ගිය සාමාජික තොරතුරු පහත දැක්වේ.

දිනය	බැඳවාගත් සාමාජික සංඛ්‍යාව	ඉවත් වූ සාමාජික සංඛ්‍යාව
2017.07.01	02	05
2017.10.01	02	-

සංගමයට අලුතෙන් එකතු වූ සාමාජිකයන්ගෙන් ගියමිත පරිදි සාමාජික මුදල් ලැබී ඇතත් ඉවත්ව ගිය සාමාජිකයන් කාලච්ඡේදයට අදාළ සාමාජික මුදල් ගෙවා නොමැත.

- ගුරු සුභසාධක සංගමයට ආදායම් පිණිස ගුරු ප්‍රතිභා නමින් ප්‍රසංගයක් පැවැත් වූ අතර විකට් පතක් අලෙවියෙන් හා සමරු සලාපය කඩලින් මුදලින් රුපියල් 300000ක ආදායමක් උපයා ඇත. ඒ සඳහා විකට්පත් මුද්‍රණ වියදම් රුපියල් 15000ක සංග්‍රහ වියදම් රුපියල් 50000ක් හා ප්‍රසංගයේ අනෙකුත් වියදම් රුපියල් 35000ක් මුදලින් ගෙවා ඇත.
- 2017.04.01 දින සංගමයට රුපියල් 200000 වටිනා පරිගණකයක් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර ඒ සඳහා වාර්ෂිකව 25%ක ක්ෂය වෙන් කිරීමටත්, වසර 4ක කාලයක් තුළ මෙම පරිත්‍යාගය සමානව ආදායම් ලෙස හඳුනා ගැනීමටත් තීරණය කර ඇත.
- ගිණුම් කාලච්ඡේදයේ දී සාමාජිකයන් 12 දෙනෙකු සඳහා රුපියල් 15000 බැගින් ඔවුන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර දීමනා වාර්ෂිකව ගෙවිය යුතුව තිබූ නමුත්, මුදලින් ගෙවා ඇත්තේ සාමාජිකයන් 08 දෙනෙකුට පමණි.

අවශ්‍ය වන්නේ,

"ගුරු සෙවන සුභසාධක සංගමයේ 2018.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත දැ.

- i. වාර්ෂික සාමාජික මුදල් ආදායම
- ii. ලැබීම් හා ගෙවීම් ගිණුම (මුදල් ගිණුම)
- iii. ආදායම හා වියදම් ප්‍රකාශනය
- iv. 2018.03.31 දිනට සමුච්ච අරමුදල ගණනය කිරීම.